

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ආයුත නිලධාරී සේවා ගණයේ දීවර සම්පත් කළමනාකරණ සහකාර තනතුර සඳහා වන උසස් කිරීමේ පටිපාටිය

01. සම්බන්ධ වන ආයතන:

1.1 දෙපාර්තමේන්තුව : දීවර හා ජලජ සම්පත්

යොමු අංකය: ඩිජ්දූ/ආ02/10/FRMA/SOR දිනය : 2023.02.24

1.2 අමාත්‍යාංශය : දීවර

යොමු අංකය: MF/AD/7/1/36 දිනය : 2023.02.24

1.3 කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තනතුර අනුමත කිරීම

යොමු අංකය: DMS/1141/Vol IV දිනය : 2022.11.14

1.4 ආයතන අධ්‍යක්ෂ ජනරාල්ගේ නිරදේශය

යොමු අංකය: EST-2/04/REC/10398 දිනය : 2023.02.03

1.5 ජාතික වැටුප් කොමිෂන් සඟාවේ නිරදේශය

යොමු අංකය: NPC/04/22/77/SR-III දිනය : 2022.06.29

1.6 රාජ්‍ය සේවා කොමිෂන් සඟාවේ අනුමැතිය

යොමු අංකය: PSC/EST/06-01-36/01/2023 දිනය : 2023.06.08

02. පත්‍රිකීමේ බලධාරයා: රාජ්‍ය සේවා කොමිෂන් සඟාව විසින් බලය පවරන ලද දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්

03. සේවා ගණය පිළිබඳ විස්තර :

3.1 සේවා ගණය - ආයුත නිලධාරී

3.2 ග්‍රෑන් III, II හා I

3.3 පැවරන කාර්යභාරය පිළිබඳ පොදු නිරවචනය :

ආයතනික අරමුණු ඉටු කිරීමේ කාර්යන්හිදී විධායක මට්ටම්වල කාර්යභාරයට උපස්ථිතිහාය වන්නාවූ විමර්ශන, තොරතුරු හා දත්ත රස්කිරීම, විශේෂීංශණය, සම්පාදනය, වාර්තා සම්පාදනය, සමික්ෂණය වැනි කාර්යන් නිශ්චිත කාර්යභාරයක් වූ ද, බඳවාගැනීමේ මූලික සූදුසුකම ලෙස පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් අවශ්‍ය වන්නාවූ ද කාර්යභාරයන් පැවරන සේවා ගණයකි.

ශ්‍රී

3.4 කාර්යයන් පැවරීම :

ශේෂිතව කාර්යයන් පැවරීමක් සිදු නොකරන අතර මෙම සේවා ගණයට පැවරෙන කාර්යයන් අනුරින් ඩිනාම කාර්යයක් සේවයේ අවශ්‍යතාව මත ජේජ්‍යේත්තාව හා කුසලතාව පදනම් කොට ගෙන ඩිනාම ඇඟිල්යක නිලධාරයෙකුට දෙපාර්තමේන්තු ප්‍රධාන විසින් පවරනු ලැබේය යුතු.

04. තනතුරෙහි / තනතුරුවල ස්වභාවය : ස්ථිර හා විශාම වැටුප් සහිතය. (විශාම වැටුප් ක්‍රමය පිළිබඳ රජය විසින් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයකට යටත් විය යුතු වේ.)

05. වැටුප් :

5.1 වැටුප් කේත අංකය - MN 4 - 2016

5.2 මාසික වැටුප් පරිමාණය - රු.31,490 - 10x445 - 11x660 - 10x730 - 5x750 - 54,250

5.3 ඇඟිල් ක්‍රමය හා ඇඟිල් ක්‍රමයට අදාළ මාසික වැටුප් පියවර

ඇඟිල්ය	ආරම්භක වැටුප් පියවර	ආරම්භක වැටුප් කළය (රු.)
III	පියවර 1	31,490
II	පියවර 12	36,600
I	පියවර 23	43,930

06. සේවා ගණයට අයන් තනතුරු / තනතුරු:

6.1 අනුමත තනතුරු නාම, අනුමත තනතුරු සංඛ්‍යාව හා එම තනතුරුවලට පැවරෙන කාර්යයන්

අනුමත තනතුරු නාමය	තනතුරු අනුමත ඇඟිල්ය	අනුමත තනතුරු ගණන	පැවරෙන කාර්යයන්
ධිවර සම්පත් කළමනාකරණ සභකාර	III, II, I	01	ජාතික දිවර, ප්‍රතිපත්තිවලට අනුකූලව ප්‍රාදේශීය දිවර කළමනාකරණ සැලසුම් ක්‍රියාත්මක කිරීම

6.2 ඒකාබද්ධ නිලධාරය සංඛ්‍යාව : දිවර සම්පත් කළමනාකරණ සභකාර - 01

ඇඟිල්යෙන් ඇඟිල්යට උසස් කිරීමේ කාර්යය සඳහා III, II හා I ඇඟිල්න් සියල්ල ඒකාබද්ධ නිලධාරය සංඛ්‍යාවට අයන් සේ සැලකේ.

2/2

07. බදවා ගැනීමේ ක්‍රමය : මෙම තනතුර දැනට සිටින නිලධාරීන්ට පොදුගලික වන සේ සහ පසුව අනෝසි වීමට යටත්ව අනුමත කර ඇති බැවින් බදවා ගැනීමේ ක්‍රමය අදාළ නොවේ.

08. කාර්යක්ෂමතා කඩුම් :

8.1

කුමන කාර්යක්ෂමතා කඩුම ද යන වග	කාර්යක්ෂමතා කඩුම සමත් විය යුත්තේ කොපමණ වසර ගණනාකට පෙර ද	කාර්යක්ෂමතා කඩුම පරික්ෂණයේ ස්වභාවය: ලිඛිත පරික්ෂණය / වෘත්තීය පරික්ෂණය / සහතික පායමාලාව / වෙනත්
1 වන කාර්යක්ෂමතා කඩුම	III වන ගෞනීයට බදවාගෙන වසර තුන (03) ක් ගත වීමට පෙර	ලිඛිත පරික්ෂණය (අමුණුම 01)
2 වන කාර්යක්ෂමතා කඩුම	II වන ගෞනීයට උසස් වී වසර තුන (03) ක් ගත වීමට පෙර	ලිඛිත පරික්ෂණය (අමුණුම 02)
3 වන කාර්යක්ෂමතා කඩුම	I වන ගෞනීයට උසස් වී වසර පහ (05) ක් ගත වීමට පෙර	ලිඛිත පරික්ෂණය (අමුණුම 03)

සටහන: බදවා ගැනීමේ පටිපාටියට අන්තර්ග්‍රහණය කරනු ලබන දින සිට වසර 03ක් තුළ දෙවන කාර්යක්ෂමතා කඩුම පරික්ෂණය සමත් විය යුතුය.

8.2 කාර්යක්ෂමතා කඩුම පවත්වනු ලබන්නේ කොපමණ කාලයකට වරක් ද ? : වසරකට දෙවරක්

8.3 කාර්යක්ෂමතා කඩුම පරික්ෂණ පවත්වනු ලබන බලධාරයන් කටයුතුන්ද :

- | | |
|-----------------------|----------------------------------------------------------------------------------------|
| 1 වන කාර්යක්ෂමතා කඩුම | දිවර හා ජලප සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් අනුමත කරනු ලබන ආයතනයක් මගින් |
| 2 වන කාර්යක්ෂමතා කඩුම | |
| 3 වන කාර්යක්ෂමතා කඩුම | |

09. භාෂා ප්‍රවීණතාවය

9.1

භාෂාව	ලබා ගත යුතු ප්‍රවීණතාවය
01. රාජ්‍ය භාෂාව	රාජ්‍ය භාෂාවක් නොවන භාෂා මාධ්‍යයකින් සේවයට බැඳුණු නිලධාරීන් විසින් රාජ්‍ය භාෂා ප්‍රවීණතාව පරිවාස කාලය තුළ ලබා ගත යුතුය.
02. අනෙක් රාජ්‍ය භාෂාව	රාජ්‍ය පරිපාලන වක්‍රලේඛ 18/2020 හා ඊට ආනුෂාංගික වක්‍රලේඛ අනුව අදාළ මට්ටමේ ප්‍රවීණතාවය ලබා ගත යුතුය.

10. උසස් කිරීමේ ක්‍රමය: ශේෂී උසස් කිරීම

- 10.1
10.1.1 }
 |
 | අදාළ නොවේ
10.1.1.2

10.2 II වන ශේෂීයේ සිට I වන ශේෂීයට උසස් කිරීම

10.2.1 සාමාන්‍ය කාර්ය සාධනය අනුව

10.2.1.1 සපුරාලිය යුතු සුදුසුකම්

- i. සේවා ගණයේ II ශේෂීයේ අවම වගයෙන් වසර දහයක (10) සක්‍රීය හා සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා වැළැඳුව වර්ධන දහයක් (10) උපයාගෙන තිබීම.
- ii. රාජ්‍ය සේවා කොමිෂන් සඟා වකුලෝබ අංක 01/2020 හි සඳහන් විධිවිධානයන්ට අනුකූලව විනයානුකූල දැඩිවමක් ලබා නොතිබීය යුතුය.
- iii. අනුමත කාර්යසාධන ඇගයීමේ පටිපාටිය අනුව උසස් කිරීමේ දිනට පෙරානුව වූ වසර දහයක් (10) තුළ සතුවුදායක මට්ටමේ හෝ ඊට ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කර තිබීම.
- iv. අදාළ කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණ නියමිත දිනට සමත් වී තිබීම.

සංලක්ෂය : සාමාන්‍ය මට්ටමේ කාර්යසාධනය අනුව උසස් කිරීමේදී නියමිත දිනට කාර්යක්ෂමතා කඩුම සමත් නොවන නිලධාරීන්ගේ උසස්වීමේ දිනය කාර්යක්ෂමතා කඩුම සමත් වීමට ප්‍රමාද වූ කාලයට සමාන කාලයකින් ප්‍රමාද කළ යුතුය.

10.2.1.2 උසස් කිරීමේ ක්‍රමය:

සුදුසුකම් සම්පූර්ණ කරන නිලධාරීන් I ශේෂීයට උසස් කිරීම සඳහා පත්‍රිකිරීම බලධාරියා වෙත නියමිත ආකෘති පත්‍රය අනුව ඉල්ලීමක් කරනු ලැබේ විට , පත්‍රිකිරීම බලධාරියා විසින් සුදුසුකම් පරික්ෂා කිරීමෙන් අනුතුරුව සුදුසුකම් ලබන දින සිට ත්‍රියාන්මක වන පරිදි I ශේෂීයට උසස් කිරීම සිදු කරනු ලැබේ .

11. තනතුරවලට පත්‍රිකිරීම: අදාළ නොවේ

12. රාජ්‍ය සේවා කොමිෂන් සඟා කාර්ය පටිපාටික රිතිවල දැක්වෙන අර්ථ නිරුපණවලට පරිඛාලිර වන්නා වූ කොන්දේසි: අදාළ නොවේ
13. රාජ්‍ය සේවා කොමිෂන් සඟා කාර්ය පටිපාටික රිතිවල දැක්වෙන අර්ථ නිරුපණවලට පරිඛාලිර වන්නා වූ අර්ථ නිරුපණ : අදාළ නොවේ

~

14. ගේණි තුමයට අන්තර්ග්‍රහණය -

උසස් කිරීමේ පටිපාටිය ක්‍රියාත්මක වන දිනට රාජ්‍ය පරිපාලන වකුලේබ 03/2016 මතින් ලබා දී ඇති MN-04-2016 වැවුප් පරිමාණය යටතේ වැවුප් ලබන ඩිවිර හා ජලප සම්පත් දෙපාර්තමේන්තුවේ ආයුධ සේවා ගණයේ II ගේණියට අන්තර්ග්‍රහණය කරනු ලැබේ. සේවා කාලය ගණන් ගත යුත්තේ ඒ ඒ තනතුරට පත් කරන ලද දිනය පදනම් කරගෙනය. අන්තර්ග්‍රහණය හේතුවෙන් අදාළ තැනැත්තාගේ වැවුප් වර්ධක දිනය වශයෙන් වෙනසක් පිදුනොවිය යුතු අතර, එම දිනය අන්තර්ග්‍රහණයට පෙර පැවති වැවුප් වර්ධක දිනය වශයෙන් නොවෙනස්ව ක්‍රියාත්මක විය යුතුය.

තවද, II ගේණියට අන්තර්ග්‍රහණය කරනු ලබන නිලධාරීන්ගේ වැවුප් පරිවර්තනය ආයතන සංග්‍රහයේ VII පරිවේශේදයේ 5 වන වගන්තිය අනුව උසස්වීමක් ලෙස සලකා පිදුකළ යුතු අතර අන්තර්ග්‍රහණය කරන ලද දිනට වන වසර 10කට වඩා වැඩි සක්‍රීය හා සතුවුදායක සේවා කාලය ගේණි උසස්වීම් ලබාදීමේ කාර්යයන් සඳහා II ගේණියේ සේවා කාලයක් ලෙස සලකනු ලැබේ.

15. සැම පත්වීමක් සම්බන්ධයෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාවීංංක 2310/29 හා 2022.12.14 දිනැති අති විශේෂ ගැසට පත්‍රයේ ප්‍රකාශිත කාර්ය පටිපාටික රිති වල දැක්වෙන කොන්දේපි හා ආයතන සංග්‍රහයේ විධිවිධාන අදාළ වේ.

16. මෙම උසස් කිරීමේ පටිපාටියේ විධිවිධාන සලසා නොමැති යම් කරුණක් වෙතොත් ඒ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලැබේ.

17. අන්තර කාලීන විධිවිධාන

මෙම උසස් කිරීම් පටිපාටියට යටත් වන , අදාළ කාර්යක්ෂමතා කඩුම් සමත් නොවූ නිලධාරීන්ට එම අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා වසර 3ක සහන කාලයක් හිමිවේ.

සකස් කළේ: අන්සන.....
(විෂයභාර කොළඹ මාන්ඩලික නිලධාරියා)
නම:.....
තනතුර:.....
දිනය: 2023.06.27

ආර්. ලේ තෙක්සලුව
පහතා දැඩ්පත් පාත්‍රතා
දිවය දා දැඩ්පත් දැඩ්පත් දැඩ්පත්
අධ්‍යක්ෂ පාත්‍රතා විනුවා

පරික්ෂා කළේ: අන්සන.....
(විෂයභාර ජෝජ් මාන්ඩලික නිලධාරියා)
නම:.....
තනතුර:.....
දිනය: 2023.06.27

ආයෝග: දැඩ්පත් දැඩ්පත්
ඇඩ්පත් දැඩ්පත්
විවර දැඩ්පත් දැඩ්පත් දැඩ්පත්
ඇඩ්පත් දැඩ්පත් දැඩ්පත්

නිරදේශ කර ඉදිරිපත් කරමි.

ආයෝග: දැඩ්පත් දැඩ්පත්
ඇඩ්පත් දැඩ්පත්
විවර දැඩ්පත් දැඩ්පත් දැඩ්පත්
ඇඩ්පත් දැඩ්පත් දැඩ්පත්

අන්සන.....
(දෙපාර්තමේන්තු ප්‍රධානීයා)
නම:.....
තනතුර:
දිනය: 2023.06.15

සැකස් කාලීන විධිවිධාන
නිල මුදාව අධ්‍යක්ෂ රාජ්‍ය
සිවා දා ප්‍රාග සම්පත් දෙපාර්තමේන්තුවා

18. අමාත්‍යාංශ ලේකම්ගේ නිරද්‍යෝග :

යොමු අංකය: MF/AD/7/1/36

2023.06.08 දිනැතිව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද දීවිර හා ජල්ප සම්පත් දෙපාර්තමේන්තුවේ දීවිර සම්පත් කළමනාකරණ සහකාර තනතුර සඳහා වන උසස් කිරීමේ පටිපාටිය සහතික කිරීම සඳහා නිරද්‍යෝග කරමි.

අත්සන :.....


නම : මායිම්. ආයි. රත්නායක
ලේකම්
ලේකම් , දීවිර අමාත්‍යාංශය
දීවිර අමාත්‍යාංශය 02 වන මහා, නව මැයෙලුම් කාර්යාලය,
මාලුගාවත්ත, කොළඹ - 10.


දිනය 23. 07. 20

නිල මුදාව

19. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය :

යොමු අංකය: PSC/EST/06-01-36/01/2023

දීවිර හා ජල්ප සම්පත් දෙපාර්තමේන්තුවේ දීවිර සම්පත් කළමනාකරණ සහකාර තනතුර සඳහා වන උසස් කිරීමේ පටිපාටිය 2023.06.08 දින රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලදී.

අත්සන :.....


නම : ඩිජ්‍යුලි. එච්. ප්‍රේ. එම්. එස්. දායාරත්න
ලේකම්,
රාජ්‍ය සේවා කොමිෂන් සභාව

දිනය: 2023. 11. 29

නිල මුදාව

චිඛිලිව. එච්. එම්. එම්. එස්. දායාරත්න
ලේකම්

රාජ්‍ය සේවා කොමිෂන් සභාව
අංක 1200/9, එප්‍රංජිලිය, ගාලු
ලංකාව

අමුණුම 01

1 වැනි කාර්යක්ෂමතා කඩුම

01. විභාග තොරතුරු

ප්‍රශ්න පත්‍රය	කාලය	මූලු ලකුණු	කඩුම් ලකුණු
කාර්යාල තුම	ජූලි 01	100	40%
ගිණුම් තුම	ජූලි 01	100	40%
පරිගණක පරීක්ෂණය	ජූලි 01	100	40%

02. දිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් අනුමත කරනු ලබන ආයතනයක් විසින් කාර්යක්ෂමතා කඩුම් විභාගය පවත්වනු ලබයි.
03. අපේක්ෂකයන් ප්‍රශ්න පත්‍ර තුනටම තමා මෙම සේවයට ඇතුළත් විම සඳහා වූ විභාගයට මූලුණ දුන් භාෂාවෙන් හෝ මව් භාෂාවෙන් පිළිතුරු සැපයීය යුතුය. කරග විභාගයකට මූලුණ දීමකින් තොරව සේවාවට ඇතුළත් වූයේ නම් අධ්‍යාපනය ලැබූ භාෂා මාධ්‍යයෙන් හෝ මව් භාෂාවෙන් ප්‍රශ්න පත්‍ර තුන සඳහා පිළිතුරු සැපයීය යුතුය.
04. විෂයයන් තුන සඳහා වෙන වෙනම අවස්ථාවන්හිදී පෙනී සිටිය හැකිය. එහෙන් සමන් විම සඳහා සැම විෂයක්ම සඳහාම මූලු ලකුණින් 40% ලබා ගත යුතුය.

05. විභාග විෂය නිරදේශය

ප්‍රශ්න පත්‍රය	විෂය නිරදේශය
කාර්යාල තුම	අපේක්ෂකයා සඳු, රජයේ කාර්යාලවල සම්මත කර ඇති කාර්යාල තුම පිළිබඳව මූලික දැනුම හා එම දැනුම ප්‍රායෝගිකව භාවිතා කිරීමේ, නිල ලේඛන පිළිබඳව නිවැරදි අවබෝධය හා අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාව සහ දෙන ලද නියෝගයකට අනුව ලිපියක් කෙටුම්පත් කිරීමේ හැකියාව පරීක්ෂා කිරීම සඳහා මෙම ප්‍රශ්න පත්‍රය සකස් කර ඇත.
ගිණුම්කරණ තුම	රජයේ කාර්යාලවල නිරදේශීත මූලික ගිණුම් තුම පිළිබඳව මූල්‍ය පාලන පොත්වල කාර්යයන් පිළිබඳව අපේක්ෂකයාගේ හැකියාව පරීක්ෂා කිරීම මෙයින් අපේක්ෂා කෙරේ.
පරිගණක පරීක්ෂණය	I. Basic concept of information technology II. Windows operating system III. File management system IV. Word processing Basic skills, screen familiarization, editing text, aligning, text, fonts and attributes, indenting paragraphs, change of line spacing text, spelling and grammar, thesaurus, working with columns, page setup, printing documents, creating tables, sorting texts, file management, mail merging, working with macros V. Spread sheets Basic skills Formatting Editing Columns and ranges, insertion and deletion Sorting data Creating charts Printing

	<p>Function</p> <p>Working with macros</p> <p>File management</p> <p>Vi. Database</p> <p>Basic skills of introducing</p> <p>Creating and using a database</p> <p>Forms</p> <p>Linked forms, popup forms</p> <p>Dialogue and message boxes</p> <p>Queries</p> <p>Sorting</p> <p>Obtaining reports</p> <p>Working with macro</p> <p>Vii. Preparation / illustration</p> <p>Basic skills, editing, formatting, Applying designs, inserting images, clip arts and graphs, slide transition and effect, animations, using presentation tools, preparing masters, printing slides and notes</p> <p>Viii. Internet</p> <p>Introduction to internet, world wide web, how to navigate, internet practical</p> <p>iX. E-mail</p> <p>Introduction, basic skills, receiving e-mails, sending e-mails, replying, using attachments, creating and using nick names, composing messages</p>
--	----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

සකස් කළේ : අන්සන.....
 (විෂයභාර කණීඩා මාන්ඩලික නිලධාරියා)
 නම:
 තහතුර:
 දිනය : 2023.06.27

ආර්. ඩේ. කොරුඩා
 ප්‍රාගාර අධිකරණ (ප්‍රායභාර)
 සිව්‍ය ආ උදෑ පැවත් ලෙපාර්තමේන්තුව
 අධ්‍යක්ෂ ජනරාල් වෛතුවට

පරික්ෂා කළේ : අන්සන.....
 (විෂයභාර ජේයභා මාන්ඩලික නිලධාරියා)
 නම:
 තහතුර:
 දිනය : 2023.06.27

යෝත්‍ය උදායත්ති පරි(ඉ)ව
 ප්‍රායභාර (වාගක)
 මාරු ග. රුජරයම්පත උදායත්තිවාගක
 නිලධාරී රෙඛරුල් ටොමස්
 අන්සන.....
 (දෙපාර්තමේන්තු ප්‍රධානීය)
 නම:
 තහතුර
 දිනය 2023.07.15
 නිල මූදාව
සුයත්ත නිහවිතය
 අධ්‍යක්ෂ ජනරාල්
 සිව්‍ය ආ උදෑ පැවත් ලෙපාර්තමේන්තුව

ඇමුණුම 02

දෙවන කාර්යක්ෂමතා කඩුම් විභාගය

01. විභාග තොරතුරු

ප්‍රශ්න පත්‍රය	කාලය	මුළු ලකුණු	කඩුම් ලකුණු
ආයතන සංග්‍රහය හා කාර්යපටිපාටික රීති	පැය 02	100	40%
මුදල් රෙගුලාසි සහ රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය	පැය 02	100	40%

02. දිවර හා ජලපෑම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් අනුමත කරනු ලබන ආයතනයක් විසින් කාර්යක්ෂමතා කඩුම් විභාගය පවත්වනු ලබයි.

03. අභේක්ෂකයන් ප්‍රශ්න පත්‍ර දෙකටම තමා අධ්‍යාපනය ලැබූ භාෂා මාධ්‍යයෙන් හෝ මව භාෂාවෙන් පිළිතුරු සැපයීය යුතුය.

04. විෂයයන් දෙක සඳහා වෙන වෙනම අවස්ථාවන්හිදී ව්‍යව ද පෙනී සිටිය හැකිය. එහෙත් සමන් වීම සඳහා සැම විෂයක් සඳහා ම මුළු ලකුණු ප්‍රමාණයෙන් අවම වශයෙන් 40% ලබා ගත යුතුය.

05. විභාග විෂය නිරද්‍යාය

ප්‍රශ්න පත්‍රය	විෂය නිරද්‍යාය
01. ආයතන සංග්‍රහය හා කාර්යපටිපාටික රීති	පරිවර්તන VI, VII, VIII, XII, XIII, XIV, XVII, XXIV, XXV, XXVI, XXVII, XXVIII, XXX, XXXIII, XLVII, XLVIII සහ කාර්යපටිපාටික රීති
02. මුදල් රෙගුලාසි සහ රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය	පරිවර්තන I, II, III, IV, V සහ රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය

සකස් කළේ: අත්සන.....
(විෂයභාර කැකීම්ය මාණ්ඩලික ක්‍රියාවලිය)

නම:.....

තනතුර:..... ආර්. එම්. ඉංග්‍රීස් තොරතුරු

දිනය:.... 06/10/2023 දෙපාර්තමේන්තු ප්‍රධාන ප්‍රතිචාර අනුකූල වෛතුව
අධ්‍යක්ෂ ප්‍රතිචාර වෛතුව

පරිත්හා කළේ: අත්සන.....

(විෂයභාර ජේයාච්‍යා මාණ්ඩලික නිලධාරියා)

නම:.....

තනතුර:..... ආර්. එම්. ඉංග්‍රීස් තොරතුරු

දිනය:.... 2023.10.06 ප්‍රධාන ප්‍රතිචාර දෙපාර්තමේන්තු
ප්‍රධාන ප්‍රතිචාර අනුකූල වෛතුව
අධ්‍යක්ෂ ප්‍රතිචාර වෛතුව
අධ්‍යක්ෂ ප්‍රතිචාර වෛතුව

අත්සන.....
(දෙපාර්තමේන්තු ප්‍රධානීය)

නම:.....

තනතුර:.....

දිනය:.... 06/10/2023

නිල මුදාව

ක්‍රියාත්මක නිලධාරියා
අධ්‍යක්ෂ ප්‍රතිචාර
චිවා ප්‍රතිචාර දෙපාර්තමේන්තු

ଅଭ୍ୟାସମ୍ବନ୍ଧ ୦୩

තුන්වන කාරියක්ෂමතා කටිඳුම් විභාගය

01. විභාග තොරතුරු

ප්‍රශන පත්‍රය	කාලය	මුළු ලක්ෂණ	කඩුම් ලක්ෂණ
වියාපෑකී කළමනාකරණය	පැය 03	100	40%

02. දිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් අනුමත කරනු ලබන ආයතනයක් විසින් කාර්යක්ෂමතා කඩුම් විභාගය පවත්වනු ලබයි.
 03. අභේක්ෂකයන් ප්‍රශ්න පත්‍රය කමා අධ්‍යාපනය ලැබූ හාඡා මාධ්‍යයෙන් හෝ මව හාඡාවෙන් පිළිබඳ සැපයීය යුතුය.
 04. සමත් විම සඳහා මෙම විෂයට අවම වශයෙන් මූල් ලක්ෂු ප්‍රමාණයෙන් 40%ක් ලබා ගත යුතුය.
 05. විභාග විෂය නිරදේශය

ප්‍රශ්න පත්‍රය	විෂය නිර්දේශය
01. ව්‍යාපෘති කළමනාකරණය	<ul style="list-style-type: none"> i. ව්‍යාපෘතියක් යන්නා නිර්වචනය කිරීම. ii. ව්‍යාපෘති කළමනාකරණය. iii. ව්‍යාපෘති වතුය. iv. ව්‍යාපෘතිය පිළිගෙල කිරීම හා විග්‍රහ කිරීම. v. ව්‍යාපෘතිය ඇගැමීම. <ul style="list-style-type: none"> • පිළිගෙවූම කාලය • ගුද්ධ වර්තමාන වට්තනාකම • අභ්‍යන්තර ප්‍රතිලාභ අනුපාතය • පිරිවැය ප්‍රතිලාභ අනුපාතය • වාර්ෂික සාමාන්‍ය ප්‍රතිලාභ අනුපාතය vi. ව්‍යාපෘති පංචිධානය. vii. ජායා මිල ගොඳා ගැනීම.

සකස් කළේ: අත්සන.....*අයුරුව*
 (විෂයභාර කැණීමේ මාන්ද්‍රිලික තිබුණිරිය)

ନାମ:..... ପ୍ରଦୀପ୍ କୁମାର ପାତ୍ର
 ଅଧିକାରୀ:..... ପାତ୍ର କୁମାର
 ତଥା ପାତ୍ର କୁମାର
 ଦିନାଯ : ୨୦୨୩-୧୦-୦୨

පරික්ෂා කළේ : අත්සන.....
(විෂයභාර ගෝන්ද මාණ්ඩලයික නිලධාරීය)

ନାମ:.....
ବିନାକାର:.....
ଦିନାଂଶ: 2023. 10. 02.

අත්සන.....
(දෙපාර්තමේන්තු ප්‍රධානීයා)

නාම.....

தினாந்தர்

ଇମ୍ୟ..... ୨୦୨-୩୬୭୫୯୧୬୦

ଶ୍ରୀ ମୁହାମ୍ମଦ ଇହାରେ କିମ୍ବାତା
ଅଧିକାରୀ ପରାମର୍ଶ ଦିଲ୍ଲିରେ
ଦେଶ କା ପରାମର୍ଶ କରିବାକାଳିତଥିଲୁବି